

B 42  
01/04



ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B I  
(High Reg. P. & S.C.)  
12/78

උප්පැන්න ලියාපදිංචි කිරීමේ ලේඛනය

பிறப்புப் பதிவுப் புத்தகம்  
REGISTER OF BIRTHS


අංකය } 01  
ලි. } 6  
No. } 07 ★

උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)  
பிறப்புகள், இறப்புகள் பதிவு செய்ய சட்டம் (அத்தியாயம் 110)

Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කෑගල්ල } කොට්ඨාසය } කෑගල්ල නගරය  
பெரும் பகுதி } කෑගල්ල } பிரவு } කෑගල්ල නගරය  
District } කෑගල්ල } Division }

1. උපන් දිනය හා ස්ථානය பிறந்த திகதியும் இடமும் Date and place of birth	2004 (දෙදැස් ඔක්තෝබර්) ඔක්තෝබර් මහ නගරයේ දින, මහ රෝහල - කෑගල්ල	
2. නම பெயர் Name	නිමුණ බණ්ඩාර දිසානායක	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	ස්ත්‍රී	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	ජී.එම්. බ්‍රදර් ජෝන්සන් සිල්වා
	උපන් දිනය பிறந்த திகதி date of birth	1966 - ඔක්තෝබර් - 03
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කෑගල්ල
	ජාතිය சாதி race	සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	එස්. නෙහෙලුමා එස්. රාජා
	උපන් දිනය பிறந்த திகதி date of birth	1970 - ජනවාරි - 09
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	කෑගල්ල.
	ජාතිය சாதி race	ශ්‍රී ලංකා දෙවැනි
වයස வயது age	අවුරුදු ජනිතූන්ය.	
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகம் செய்தவர்களா ? Were parents married ?	වේ	
7. මූලික උපන්පියා ශ්‍රී ලංකාවේ නම් ආදිය பிறந்ததால் அவர் If grandfather born in Sri Lanka	මූලික සම්පූර්ණ නම முழுப் பெயர் his full name	ජී.එම්. බ්‍රදර් ලැන්ඩ් සිල්වා
	මූලික උපන් වර්ෂය பிறந்த வருடம் his years of birth	1904
	මූලික උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	කෑගල්ල

<p>8. පියා ශ්‍රී ලංකාවේ නොදැකීද මේ මුත්තා ශ්‍රී ලංකාවේ උපන්නේ නම් මේ මුත්තාගේ තෙපපස් ඉබ්බසෙහිත් පිහිටි කාමර් පුද්ගල ඉබ්බසෙහිත් පිහිටිතාම අවර් If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම ලාංසුර් පෙරාමර් full name  උපන් වර්ෂය පිහිටිත වරුදාමර් year of birth  උපන් ස්ථානය පිහිටිත ඉඩාමර් place of birth</p>	<p>පියා  ශ්‍රී ලංකාවේ  උපන්නෙකි</p>
<p>9. දැනුම් දෙනාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම්දෙනාගේ කටයුතු වශයෙන්ද යන්න තෙපපසානාගිණි ලාංසුර් පෙරාමර් වනුයුතුමර්. අග්ණ ලාංසුර් තෙපපසානාගිණි Informant's full name, residence and in what capacity he gives information</p>		<p>විංචා බද්දේ ආර්ථනාගිණි නො. 81 වර්ගචන නැගර්ලමර්.  (පියා)</p>
<p>10. දැනුම්දෙනාගේ අත්සන තෙපපසානාගිණි අනුමැතිය Informant's signature</p>		<p>18 වන වගානිස ප්‍රකාර ප්‍රකාර පහුය මන ලියාපදිංචි කාමර් ලදි.</p>
<p>11. ලියාපදිංචි කරන දිනය පනිසානාගිණි තිසානි Date of registration</p>		<p>2004 (වෙදිසිසි නාගර්) ආර්ථනාගිණි මන චිසි පර්වචන දින.</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන පනිසානාගිණි අනුමැතිය Registrar's signature</p>		<p> මෙහිදාන චිසි. චිසි. චිසි. චිසි.</p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැගුණාගිණි කලින් කලු නම වෙනුවට අර්ථනාගිණි යොදන ලද නම පනිසානාගිණි පනිසානාගිණි චිසි තෙපපසානාගිණි පනිසානාගිණි කලින් කලු පෙරාමර් Name inserted or substituted after registration</p>		<p>ඉහත සඳහන් නමින් දැනට පිස්තිකිකලේ කැනල්ල ප්‍රකාර් කලින් කලු නැගුණාගිණි කලින් කලු චිසි තෙපපසානාගිණි චිසි තෙපපසානාගිණි චිසි තෙපපසානාගිණි</p>
<p>14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර කරුණු කැනල්ල අර්ථනාගිණි දුන් නැගුණාගිණි නම සහ චිසි තෙපපසානාගිණි කලින් කලු වශයෙන්ද යන්න පනිසානාගිණි කලින් කලු කලින් කලු තෙපපසානාගිණි කලින් කලු කලින් කලු කලින් කලු කලින් කලු කලින් කලු කලින් කලු Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		<p>ප්‍රා: මෙහිදාන කලින් කලු කලින් කලු 2012.01.04</p>
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යොදවීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් චිසි තෙපපසානාගිණි අත්සන පෙරාමර් පනිසානාගිණි චිසි තෙපපසානාගිණි කලින් කලු කලින් කලු කලින් කලු කලින් කලු කලින් කලු කලින් කලු Date of insertion or substitution and District Registrar's or Register-General's signature</p>		<p>චිසි චිසි. ප්‍රකාර් කලු රෙජිස්ට්‍රාර් චිසි තෙපපසානාගිණි කලින් කලු කලින් කලු කලින් කලු</p>

චිසි චිසි. ප්‍රකාර් කලු  
රෙජිස්ට්‍රාර් චිසි තෙපපසානාගිණි  
කලින් කලු කලින් කලු කලින් කලු